

PRESS RELEASE

Public Affairs Section

Tel: +94 (1) 249-8100 • Fax: +94 (1) 244-9070

Email: VanhornNT@state.gov • <http://lk.usembassy.gov>

Release no. 20170410S

එක්සත් ජනපද 2019 ග්‍රීන් කාඩ් ලොතරැයිසිය ආරම්භ වේ.

ඔක්තෝබර් 03, 2017: 2019 විවිධත්ව සංක්‍රමණික විසා ලොතරැයිසිය වැඩසටහන භාෂාගත ග්‍රීන් කාඩ් ලොතරැයිසියාලය යනුවෙන් ද හැඳින්වෙන වැඩසටහන අරම්භ වන බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සතුටින් නිවේදනය කරයි. ෧෧ වැඩසටහන, සබැඳි (on-line) ලියාපදිංචි වීම සඳහා 2017 ඔක්තෝබර් 3 වැනිදා සිට 2017 නොවැම්බර් 7 වැනිදා දක්වා විවෘතව පවතී. විවිධත්ව සංක්‍රමණික විසා (DV) ලොතරැයිසිය අහඹු ලෙස තෝරාගත් අයදුම්කරුවන්ට සංක්‍රමණික විසාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට අවස්ථාවක් ලබා දෙන අතර සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට එක්සත් ජනපදයේ නීත්‍යනුකූල ස්ථිර තේවාසිකයන් විය හැකි වේ.

සිහි තබා ගත යුතු කරුණු කීපයක්

- ලොතරැයිසිය සඳහා අයදුම් කළ හැකි කාලය වන්නේ 2017 ඔක්තෝබර් 3 සිට 2017 නොවැම්බර් 7 දක්වායි.
- මෙම ලොතරැයිසිය සුදුසුකම් ලබන රටවල පුරවැසියන්ට විවෘත වේ-ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල්
- දෙක ම සුදුසුකම් ලබා ඇත. සුදුසුකම් ලබන රටවල් ලැයිස්තුවක්
- ඔබ අයදුම් කළ යුත්තේ එක්වරක් පමණි. බහු අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් ඔබ නුසුදුස්සෙකු වනු ඇත.
- විවිධත්ව සංක්‍රමණික විසා වැඩසටහන සඳහා ඔබ සුදුසුකම් සපුරා තිබිය යුතුය.
- අයදුම්කරුවන් ඉල්ලුම් කිරීමේ පසුබිම් තහවුරු කිරීමේ අංකය තබා ගත යුතුය.
- අන්තර්ජාලයෙන් සබැඳි අයදුම්පත **සම්පූර්ණයෙන්ම නොමිලේ**. එක්සත් ජනපද රජය සමග සම්බන්ධතා ඇති බවට හෝ තෝරා ගැනීමේ දී වැඩි වාසියක් පොරොන්දු වෙන හෝ පුද්ගලයන්, සමාගම් හෝ වංචාකරුවන්ගෙන් ප්‍රවේසම් වන්න. අයදුම්පතක් සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමට ඔබට තුන්වැනි පාර්ශවයක ආධාර අවශ්‍ය නොවේ.

සුදුසුකම් අවශ්‍යතා හා විස්තරාත්මක උපදෙස් ඇතුළුව මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සිංහලෙන් දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් ලබාගැනීමට කරුණාකර එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යාලයේ

<https://lk.usembassy.gov/visas/immigrant-visas/diversity-visa> වෙබ් අඩවියට පිවිසෙන්න. ලොතරැයිසිය සඳහා ඉල්ලුම් කිරීමට කරුණාකර www.dvlottery.state.gov වෙබ් අඩවියට යන්න.

දැනුම් දීම් හා ඉදිරි පියවර

2018 මැයි මස ආරම්භයේ සිට අයදුම්කරුවන්ට www.dvlottery.state.gov වෙබ් අඩවියට පිවිස එහි ප්‍රවේශ තත්ව පරීක්ෂා (Entrant Status Check) පිටුවට යෑමෙන් විවිධත්ව විසා ලොතරැයිසියට තේරී ඇද්දැයි දැන ගත හැකි වේ. තේරුණු අයදුම්කරුවන්ට තවත් තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් සම්මුඛ පරීක්ෂණය පිළිබඳවත් ප්‍රවේශ තත්ව පරීක්ෂා (Entrant Status Check) පිටුව මගින් දැනුම් දෙනු ඇත. ඔබ තේරී ඇත්නම් එක්සත් ජනපද කොන්සියුලර් නිලධාරියෙක් සමග පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේදී ඔබ විසාවක් ලැබීමට සුදුසුදැයි තීරණය කෙරෙණු ඇති අතර අවශ්‍ය වන ලේඛන අතර වෛද්‍ය සහතික, පොලිස් (clearance) සහතිකය හා තානාපති කාර්යාලයේ දී විසා ගාස්තු ගෙවීමද ඇතුළත් වේ.